



**ශ්‍රී ලංකා**  
**ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ**  
**පාර්ලිමේන්තුව**

---

**1993 අංක 63 දරන**  
**මුද්දර ගාස්තු (සංශෝධන) පනත**

---

[සහතිකය සටහන් කළේ 1993 දෙසැම්බර් මස 29 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

---

1993 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
 ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

---

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : ශත 60 යි.

තැපැල් ගාස්තුව : රු. 1.00 යි.

1993 අංක 63 දරන මුද්දර ගාස්තු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 දෙසැම්බර් මස 29 වන දින]

එල්. ඩී. — ඩී. 73/93

1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත සංශෝධනය කිරීමේ  
සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව  
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 63 දරන මුද්දර ගාස්තු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර 1994 ජනවාරි පළමුවන දින එය ක්‍රියාත්මක විය යුතු ය.

ප්‍රතික්ෂේප  
සහ ක්‍රියාත්මක  
වීමේ දිනය

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1993 අංක 29 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

1982  
අංක 43 දරන  
පනතේ 5 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

(1) ඒ වගන්තියේ (20අ) ඡේදයේ “යම් නිල ලැයිස්තුගත පොදු සමාගමක හෝ 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ යම් කොටසක්” යන වචන වෙනුවට “1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ යම් කොටසක්” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) ඒ වගන්තියේ (20ආ) ඡේදයේ “යම් නිල ලැයිස්තුගත පොදු සමාගමක හෝ 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ යම් කොටසක්” යන වචන වෙනුවට “1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ යම් කොටසක්” යන වචන ආදේශ කිරීමෙන්.

3. 1993 අංක 29 දරන පනතින් අවසන් වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය මෙහි පනත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
13 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

(1) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ii) වන ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:—

“(ii) සෑම බැංකුවක්, අනුමත ණය දෙන නියෝජ්‍යයෙකු යක්, ආයතනයක්, සමාගමක් හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙක්ම විසින් නිකුත් කරනු ලබන (වෙන්වනක් නොවන) සෑම විනිමයපත්‍රයක්ම, පොරොන්දු තෝට්ටුවක්ම, භාර කුච්ඡාත් සියක්ම, භාර ලියයක්ම හෝ භාර ප්‍රකාශයක්ම වෙතැවෙත් ද, ඊට කරන ලද ද්‍රව්‍යමය වංචල දේපළ සම්බන්ධ සෑම ඔඩපනයක්ම වෙනුවෙන්ද, ණය

වර ලිපියක් සඳහා ඊට ඉදිරිපත් කරන ලද සෑම ඉල්ලීමක් ම වෙනුවෙන් ද, එය විසින් නිකුත් කරන ලද සෑම තැන්පතු සහතිකයක් ම වෙනුවෙන් ද (එය සමග ණයවර ලිපියක් ආරම්භ කර නොමැති යම් ද්‍රව්‍යමය වංචල දේපලක් වන) යම් ද්‍රව්‍යමය වංචල දේපලක් සම්බන්ධයෙන් එය වෙත ඉදිරිපත් කරන ලද යම් ගෙවීමේ ලේඛන අතුරින් යම් එක් ලේඛනයක් වෙනුවෙන් ද, එය විසින් නිකුත් කරන ලද කොටස් සහතිකයක් වෙනුවෙන් සහ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු විසින් භාදන ලද නිල ලැයිස්තුගත පොදු සමාගමක කොටස් පැවරීම සඳහා වූ සාධන පත්‍රයක් වෙනුවෙන් ද ගෙවිය යුතු මුද්දර ගාස්තුව ඒ බැංකුව, ණය වදන නියෝජ්‍යායතනය හෝ ආයතනය හෝ සමාගම හෝ බලපත්‍රලත් ව්‍යාපාරවස්තු තැරැව්කරු විසින් අයකර ගත යුතුය;”.

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(4) (වෙක්පතක් නොවන) සෑම විනිමය බිල් පත්‍රයක්, පොරොන්දු නෝට්ටුවක්, භාර කුච්ඡාන්දියක්, භාර ලිපියක්, භාර ප්‍රකාශයක්, ද්‍රව්‍යමය වංචල දේපල සම්බන්ධයෙන් වූ ඔබපනය කිරීමක් හෝ ණයවර ලිපියක් සඳහා කරන ලද ඉල්ලීමක් හෝ තැන්පතු සහතිකයක් හෝ (එය සමග ණයවර ලිපියක් ආරම්භ කර නොමැති යම් ද්‍රව්‍යමය වංචල දේපලක් වන) යම් ද්‍රව්‍යමය වංචල දේපලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යම් ගෙවීමේ ලේඛන අතුරින් යම් එක් ලේඛනයක් වෙනුවෙන් ද, කොටස් සහතිකයක් හෝ නිල ලැයිස්තුගත පොදු සමාගමක කොටස් පැවරීම සඳහා ලියා අත්සන් කරන ලද සාධන පත්‍රයක් වෙනුවෙන් ද අය කළ යුතු මුද්දර ගාස්තුව ගෙවීම, අවස්ථාවෝචිත පරිදි මේ වගන්තියට අනුකූලව ගෙවීම සඳහා එකතු කර ගෙන ඇති හෝ එකතුකර ප්‍රේෂණය කර ඇති අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි (වෙක්පතක් නොවන) ඒ විනිමය බිල්පත්‍රය, පොරොන්දු නෝට්ටුව, භාර කුච්ඡාන්දිය, භාර ලිපිය, භාර ප්‍රකාශය, ද්‍රව්‍යමය වංචල දේපල සම්බන්ධයෙන් වූ ඔබපනය හෝ ණයවර ලිපිය සඳහා කරන ලද ඉල්ලීම හෝ තැන්පතු සහතිකය, නිල ලැයිස්තුගත ගෙවීමේ ලේඛනය, කොටස් සහතිකය හෝ පොදු සමාගමක කොටස් පැවරීම සඳහා ලියා අත්සන් කරන ලද සාධන පත්‍රය වෙනුවෙන් මුද්දර

ගාස්තුව ගෙවීම සඳහා එකතු කර ඇති බවට හෝ එකතු කර ප්‍රේෂණය කර ඇති බවට අවස්ථාවේ විභවය, ඒ බැංකුව විසින් හෝ අනුමත ණය දෙන නියෝජ්‍යායතනය විසින් හෝ ආයතනය හෝ සමාගම හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු විසින් හෝ ඒ මත සහතික කළ යුතු ය. ඒ සහතිකය පහත දැක්වෙන ආකෘතියට සාරානුකූල විය යුතු ය:—

“ මේ සාධන පත්‍රය වෙනුවෙන් ගෙවිය යුතු මුද්දර ගාස්තුව වන රුපියල්..... මුද්දර ගාස්තු පනතේ 13 වන වගන්තිය ප්‍රකාර ගෙවීම සඳහා එකතුකර ගන්නා ලද බව හෝ එකතුකර ප්‍රේෂණය කර ඇති බව මෙයින් සහතික කරනු ලැබේ.”

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තිය මෙයින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ හෝ අනුමත ණය දෙන නියෝජ්‍යායතනයක යම් නිලධාරියකු ” යන වචන වෙනුවට “අනුමත ණය දෙන නියෝජ්‍යායතනයක, ආයතනයක හෝ සමාගමක යම් නිලධාරියකු හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙකු ” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “ හෝ අනුමත ණය දෙන නියෝජ්‍යායතනයක යම් නිලධාරියකු ” යන වචන වෙනුවට “අනුමත ණය දෙන නියෝජ්‍යායතනයක, ආයතනයක හෝ සමාගමක යම් නිලධාරියකු හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙකු ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(3) ඒ වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත සඳහන් උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“ (4) කොමසාරිස් ජනරාල් වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද යම් නිලධාරියකු විසින්, යම් රජයේ කාර්යාලයක, සංස්ථාවක, බැංකුවක, අනුමත ණය දෙන නියෝජ්‍යායතනයක, ආයතනයක හෝ සමාගමක ඇති යම් සාධන පත්‍රයක නිසි පරිදි මුද්දර අලවා තිබේ දැයි නිශ්චය කිරීමේ කාර්යය සඳහා ඒ රජයේ කාර්යාලය, සංස්ථාව, බැංකුව, නියෝජ්‍යායතනය, ආයතනය හෝ සමාගම භාර යම් තැනැත්තකු වෙත නිසි දැනුම්දීමකින් පසුව, ඒ සාධන පත්‍රය පරීක්ෂා කර බැලිය හැකි අතර, ඒ සාධන පත්‍රයේ මුද්දර අලවා නොමැති නම් එය තහනමට ගනු ලැබිය හැකි ය.”

ප්‍රධාන  
ප්‍රඥප්තියේ  
71 වන  
වගන්තිය  
සංශෝධනය  
කිරීම.

5. 1993 අංක 29 දරන පනතින් අවසන් වරට සංශෝධිත පරි දිවු ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ “සාධන පත්‍රය” යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලබේ:—

“බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු” යන්නෙන්, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු ලෙස බලපත්‍ර ලැබූ තැනැත්තකු අදහස් වේ.

අනුක්‍රමණිකවත්  
ඇති වූ විට  
සිංහල භාෂා  
පාඨය බල  
පැවැත්විය  
යුතු බව.

6. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.